

ශ්‍රී ලංකා සීමෙන්ති සංස්ථාව - 2018

1.1 තත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සීමෙන්ති සංස්ථාවේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සංස්ථාවේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය හා සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මහභරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාත්විත මහභරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීම් වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංස්ථාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංස්ථාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 07	නිවැරදි කිරීමට කටයුතු කරමි.	ප්‍රමිතිය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කළ යුතුය.
ආයෝජන දේපලවලින් ලද එකතුව රු.4,376,820 ක ආයෝජන ආදායම ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයක් ලෙස සටහන් නොකර, මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහයක් ලෙස සටහන් කර තිබුණි.		

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 40

(i) ප්‍රමිතයේ වගන්ති අංක 33 අනුව ආයෝජන දේපළ අගය කිරීම සඳහා සංස්ථාව සාධාරණ අගය (Fair Value Method) ක්‍රමය තෝරාගෙන තිබුණි. නමුත්, 2018 දෙසැම්බර් 31 දිනට සාධාරණ අගය පදනම් කරගෙන ආයෝජන දේපළ ගිණුම්ගත කර නොතිබුණි.

ප්‍රමිතය ප්‍රකාරව වාර්ෂිකව ක්‍රියා කිරීමට සංස්ථාවට මූල්‍ය ශක්තියක් නොමැත.

සංස්ථාවට ගැලපෙන පරිදි ප්‍රමිත හා ප්‍රතිපත්ති තෝරා ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය.

(ii) උක්ත ප්‍රමිතයේ 05 සහ 16 වන වගන්ති ප්‍රකාරව සුන් බුන් අගය රු.750,000 ක් වූ දුම්රිය එංජිම ආයෝජන දේපළක් සේ අර්ථ දැක්වීමට නොහැකි වුවත්, මූල්‍ය ප්‍රකාශනවල එය ආයෝජන දේපළ ලෙස සටහන් කර තිබුණි.

පිළිගනිමු. ඉදිරි වර්ෂ වලදී නිවැරදිව නිරූපණය කිරීමට කටයුතු කරනු ලැබේ.

ප්‍රමිතයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතුය.

(iii) උක්ත ප්‍රමිතයේ 4(බී) වගන්තිය ප්‍රකාරව නැවත උත්පාදනය නොවන සම්පත් ආයෝජන දේපළ ලෙස හෙළිදරව් කළ නොහැකි වුවත්, සංස්ථාවේ අරුවක්කාලු හුණුගල් නිධිය ආයෝජන දේපළ ලෙස සටහන් කර තිබුණි.

පිළිගනිමු. ඉදිරි වර්ෂයේදී නිවැරදිව නිරූපණය කරනු ලැබේ.

ප්‍රමිතය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා වාර්තාකරණ ප්‍රමිත (SLFRS) 05

ප්‍රමිතයේ 38 සහ 41 වන වගන්ති ප්‍රකාරව විකිණීම සඳහා ඇති සහ මෙහෙයුම් නවතා දමන ලද රු.750,000 කට තක්සේරු කරන ලද ජංගම නොවන වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආයෝජන දේපළ ලෙස සටහන් කර තිබුණි.

මේ පිළිබඳව අධ්‍යයනය කර ජර්මිතය ප්‍රකාරව ක්‍රියා කරනු ලැබේ.

පිළිතුර ප්‍රකාරව ප්‍රමිතය අනුව ක්‍රියා කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1960 ජූලි 08 දිනැති අංක 12156 දරන ගැසට් නිවේදනය සහ අංක A 2099 දරන සැලැස්ම අනුව කන්කසන්තුරේ පිහිටි අක්කර 241.56 ක් සංස්ථාව වෙත 1960 ජූලි 08 දින පවරා දී තිබුණි. එම පවරා දීමට අදාළ සැලැස්මට අනුව සංස්ථාව සතුව තෙල් ටැංකි 02 ක්ද පවතින බව නිරීක්ෂණය වූ අතර, මෙම ඉඩම සහ තෙල් ටැංකි තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම ඉඩමේ අයිතිය තහවුරු කරන ලේඛන සමාගමට ඉදිරිපත් කර ඇත.	මෙම තක්සේරු කළ යුතුය.

- (ආ) 1977 සැප්තැම්බර් 20 දිනැති අංක 283/2 දරන ගැසට් නිවේදනය මගින් සංස්ථාවට පවරාදී තිබූ අක්කර 5423 රුඩ් 2 පර්චර්ස් 36 ක් වූ පුත්තලම අරුවක්කාලු හුණුගල් නිධිය මූල්‍ය ප්‍රකාශනවල අක්කර 5352 ක් ලෙස සටහන් කර තිබුණි. එසේ 50 ක කාලයක් සඳහා හොල්සිම් (ලංකා) සමාගම වෙත (වර්තමානය වන විට සියාම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම) බදු දී තිබූ මෙම ඉඩම තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) මූල්‍ය ප්‍රකාශනවල ඉඩම් යටතේ ගිණුම්ගත කළ යුතු පුත්තලම පාලවි හී පිහිටි අට්ටවිල්ලු නැමති ඉඩමේ කැබලි අංක 09, 12 සහ 14 දරන කැබලි වල එකතු භූමි ප්‍රමාණය අක්කර 170 රුඩ් 02 පර්චර්ස් 28 ක් රු.61,200,000 කට තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කර තිබූ අතර, මෙම ඉඩම මූල්‍ය ප්‍රකාශනවල ආයෝජන දේපළ ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) 2016, 2017 වර්ෂවලට අදාළ ගෙවිය යුතු විගණන ගාස්තු ගිණුම්ගත කිරීමේදී එකතු වටිනාකම රු.140,121 ක බදු මුදල් සමඟ වියදම ගිණුම්ගත කර නොතිබුණි.
- ඉඩම තක්සේරු මෙම වත්කම් කිරීමට විශාල තක්සේරු කර ගිණුම්ගත කිරීමට මුදලක් තක්සේරු ගිණුම්ගත කිරීමට දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතුය. ඉල්ලා ඇත. ආයතනයට එය දැරීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් නැත.
- නිවැරදි කිරීමට කටයුතු කරමි. නිවැරදි කිරීමට ක්‍රියා කළ යුතුය.
- ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ. පිළිතුර ප්‍රකාරව විගණන ගාස්තු බදු සමඟ ගිණුම්ගත කර ගිණුම් නිවැරදි කළ යුතුය.

1.5.4 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	
				වත්කම් 2016 දී කළ හඳුනාගත වත්කම්වල පමණක් කර ඇත.	ලේඛන පිළියෙල අතර, හැකි වූ පිරිවැය ඇතුළත් කර ඇත.
ස්ථාවර වත්කම්	9,427,096	5,827,487	3,599,609	වත්කම් 2016 දී කළ හඳුනාගත වත්කම්වල පමණක් කර ඇත.	ලේඛන පිළියෙල අතර, හැකි වූ පිරිවැය ඇතුළත් කර ඇත.

1.5.5 ඒකාබද්ධ කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

සංස්ථාව විසින් 1981 වර්ෂයේදී ලංකා සිමෙන්ති සමාගමේ රු.10 කොටස් 108,361,891 ක, රු.1,083,618,910 ක් ආයෝජනය කර තිබුණි. ඒ අනුව සංස්ථාවේ පරිපාලිත සමාගමක් වන සී/ස ලංකා සිමෙන්ති සමාගමේ කොටස් හිමිකමෙන් සියයට 62.45 ක් සංස්ථාව සතු වුවද, සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබුණි.

සමාගමේ 2018 මූල්‍ය ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස් කර නොමැති බැවින් ඒකාබද්ධ මූල්‍ය විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය. ප්‍රකාශන සකස් කිරීමට කළ යුතුය. නොහැකි විය.

1.5.6 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු ශේෂ	72,999,219	ශේෂ සනාථන ලිපි	ශේෂ සනාථන ලිපි ඉල්ලා යවා ඇතත් ලැබී නැත	විගණනය සඳහා ශේෂ සනාථන ලිපි ඉදිරිපත් කළ යුතුය.
(ආ)වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂ	36,823,993	ශේෂ සනාථන ලිපි	ශේෂ සනාථන ලිපි ඉල්ලා යවා ඇතත් ලැබී නැත	විගණනය සඳහා ශේෂ සනාථන ලිපි ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

2018 දෙසැම්බර් 31 දිනට එකතු වටිනාකම රු.72,999,219 ක් වූ වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු ශේෂයෙන් එකතුව රු.67,445,878 ක් වර්ෂ 03 කට වැඩි කාලයක සිට ලැබිය යුතුව පවතින ශේෂයක් වන බව නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය අවසාන දිනටද මෙම ශේෂ අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

පිළිගනිමු. අයකර ගැනීම අයකර ගත යුතු සම්බන්ධව අවිනිශ්චිත හා මුදල් කඩිනමින් අය පවතින වටිනාකම් පිළිබඳව කිරීමට ක්‍රියා කළ තවදුරටත් සොයා බලා ඉදිරි යුතුය. ක්‍රියා මාර්ග ගනු ලැබේ.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට එකතු වටිනාකම රු.36,823,993 ක් වූ වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂයෙන් එකතු වටිනාකම රු.28,471,059 ක් වර්ෂ 03 කට වැඩි කාලයක සිට නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂ පිළිබඳව සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.	ගෙවිය යුතු ශේෂ පිළිබඳ අධ්‍යයන කර අධ්‍යක්ෂ මණ්ඩල උපදෙස් ලබාගෙන ප්‍රමුඛතාව මත ගෙවිය යුතු ශේෂ ගෙවා පියවීමට ක්‍රියා කළ යුතුය.

1.7 සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හෙළිදරව් නොකිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සිමෙන්ති සංස්ථාව 2018 ජූලි 06 දින අංක 316 දරන ගෙවීම් වවුචරය භාවිතා කර සී/ස ලංකා සිමෙන්ති සමාගම වෙත රු.1,000,000 ක් ගෙවීම් කර තිබුණි. 2018 වර්ෂයේ සංස්ථාවේ අයවැය මඟින් ප්‍රතිපාදනය කර නොතිබූ මෙම මුදල් සමාගම සමඟ කිසිදු ලිඛිත ගිවිසුමකට එළඹීමකින් තොරව සමාගමේ පරිපාලන වියදම් පියවා ගැනීමට ගෙවීම් කර තිබූ අතර, සමාගම ව්‍යාපාරික කටයුතු නතර කර තිබීම නිසා මෙම මුදල් 2019 මාර්තු මස වන විටත් අයකර ගැනීමට නොහැකි වී තිබුණි.	පිළිගනිමු. සිමෙන්ති සමාගම සතු අබිලියකඩ විකුණා ලැබෙන මුදල් වලින් මෙම මුදල් අයකර ගැනීමේ පදනම මත මෙම මුදල් ලබාදී ඇත.	සමාගම වෙත මුදල් තව දුරටත් ලබාදී නොදීමට විගණන හා කළමනාකරණ කමිටු උපදෙස් ප්‍රකාරව ක්‍රියා කළ යුතු අතර, ලබාදුන් මුදල් අයකර ගැනීමට ක්‍රියා කළ යුතුය.

1.8 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් රෙගුලාසි 135	මුදල් පාලනය සම්බන්ධ කාර්යයන් ලිඛිතව පවරා දී නොතිබුණි.	ආයතනයේ සේවකයින් කාර්යය පවරා ඇත.	සිටින අතර මුදල් රෙගුලාසිය ප්‍රකාරව ක්‍රියා කළ යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 751	ඉන්වෙන්ට්‍රි ඉල්බනයක් නඩත්තු කර නොතිබුණි.	පිළිගනිමු. ඉදිරියේදී නඩත්තු කිරීමට කටයුතු කරනු ලැබේ.	මුදල් රෙගුලාසිය ප්‍රකාරව ක්‍රියා කළ යුතුය.

(ඇ) මුදල් රෙගුලාසි 757(4)

මුදල් වර්ෂය අවසන් වූ 2018 වර්ෂයේ මුදල් වහාම ආයතනය සතු සමීක්ෂණ මණ්ඩල රෙගුලාසිය වත්කම් පිළිබඳව වාර්තාව අධ්‍යක්ෂ ප්‍රකාරව ක්‍රියා සමීක්ෂණයක් පවත්වා මණ්ඩලය වෙත කළ යුතුය. එම වාර්තා ඉදිරිපත් කර ඇති විගණකාධිපති වෙත අතර, පසුව ඉදිරිපත් කළ යුතු වුවත්, විගණනයට ඉදිරිපත් ඒ අනුව කටයුතු කර කරනු ලැබේ. නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.15,958,430 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු.15,298,106 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.660,324 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට දළ ලාභය රු.2,494,558 කින් වැඩි වීමත්, ඊට සාපේක්ෂව පරිපාලන වියදම් රු.3,640,711 කින් අඩුවීමත් සහ මූල්‍ය පිරිවැය රු.1,848,301 කින් අඩු වීමත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස්

නිර්දේශය

1981 වර්ෂයේදී ආරම්භ කරන ලද සීමාසහිත ලංකා සිමෙන්ති සමාගමේ කොටස් වලින් සියයට 62.45 ක හිමිකාරත්වයක් සංස්ථාව සතු වුවද, එම ආයෝජනය සඳහා පසුගිය වසර 27 ක කාලය තුළ කිසිදු ප්‍රතිලාභයක් සංස්ථාව වෙත ලබාදී නොතිබුණි.

භාණ්ඩාගාර උපදෙස් ප්‍රකාරව සංස්ථාව සතු සමාගමේ කොටස් කොටස් වෙළඳපොළේ විකුණා රජයට මුදල් ලබාදීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව උපදෙස් ලබා ගැනීම කළ යුතු වේ.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සංස්ථාව සතු කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02 ක් ලිඛිත ගිවිසුමකට එළඹීමෙන් තොරව 2010 වර්ෂයේ සිට රාජ්‍ය සමාගමකට ගාස්තු අයකර ගැනීමකින් තොරව පරිහරණය සඳහා ලබාදී තිබුණි. මෙම තෙල් ටැංකි ලිඛිත ගිවිසුමකට අනුව ලබාදීමට සහ ඒ සඳහා

තෙල් ටැංකි භාවිතා කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත් කළ විගස අනුමැතිය ලබාගෙන ගෙවීමට කටයුතු කරන බව දන්වා ඇත.

සංස්ථාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කළමනාකරණය ක්‍රියා කළ යුතුය.

ගාස්තු අයකර ගැනීමට සංස්ථාවේ කළමනාකරණය කටයුතු කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ ජර්නල් සටහන් 02 ක් භාවිතා කර එකතුව රු.10,065,512 ක් ණය පොළී ගිණුම හර කර ගෙවිය යුතු ණය පොළී කපා හැරීම් ලෙස වෙනත් ආදායම් ගිණුම බැර කර තිබුණි. මෙම ගෙවිය යුතු ණය පොළී ගණනය කිරීමේ නිරවද්‍යතාවය විගණනයට තහවුරු නොවූ අතර, එම ණය පොළී කපා හැරීමටද බැංකුව මගින් ලිඛිත අවසර ලබාගෙන නොතිබුණි.

අයවැය ලේඛනයේ අන්තර්ගත කර තිබූ බැංකු ණය පොළිය මත පදනම්ව මෙම බැංකු ණය කපා හැරීම මූල්‍ය ප්‍රකාශනවල සටහන් කරන ලදී.

බැංකුව මගින් ලිඛිත එකඟතාව ලබාගෙන, ප්‍රමාණවත් ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ණය පොළී කපා හැරීම ගිණුම්ගත කළ යුතුය.

(ඇ) සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ ඇති අබ්ලි යකඩ විකිණීම සඳහා අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට 2018 ජූනි 22 දින අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබූ නමුත්, 2018 දෙසැම්බර් 31 දින දක්වා එම කාර්ය ඉටු කර නොතිබුණි.

රේඛීය අමාත්‍යාංශයෙන් උපදෙස් ඉල්ලා ඇති අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව මෙම යකඩ විකිණීමට වාර්තා සකස් කරමින් පවතී.

අධ්‍යක්ෂක මණ්ඩල තීරණ අනුව ක්‍රියා කිරීම සුදුසු වේ.

(ඈ) සංස්ථාවට අයත් පුත්තලම පිහිටි අක්කර 5352 ක අරුවක්කාලු හුණුගල් නිධිය වසර 50 ක කාල සීමාවක් සඳහා හොල්සිම් ලංකා සමාගමට බදු මුදල නොවෙනස්වන බදු ගිවිසුමක් යටතේ ලබා දී තිබුණි. 2011 අගෝස්තු 16 දින පැවති පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදීද මෙම බදු ගිවිසුම සංශෝධනය කිරීමට උපදෙස් ලබාදී වසර 06 කට වැඩි කාලයක් ගත වුවත් එම බදු ගිවිසුම සංශෝධනය කිරීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.

මේ පිළිබඳව අදාළ සමාගම සමඟ එකඟතාවයකට පැමිණිය යුතු අතර, 2013 වර්ෂයේ සිට සාකච්ඡා පවත්වනු ලැබේ.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදීද මෙම බදු ගිවිසුම සංශෝධනය කිරීමට ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.

(ඉ) විගණකාධිපති දෙපාර්තමේන්තුව 1990 වර්ෂයට අදාළව ගෙවිය යුතු මෙම ගෙවිය යුතු විගණන විසින් 1990 ගිණුම් වර්ෂයට විගණන ගාස්තු සඳහා වෙන් කිරීම් අදාළව 1992 දෙසැම්බර් 31 දින සිදු කර නොමැත. එසේම එම වර්ෂයේදී පසු වර්ෂ වලට අදාළව විගණන ගාස්තු ගෙවීම් සිදු කර ඇති බැවින් මෙය ගිණුම්ගත කිරීමට එය තහවුරු කර ගත යුතුව පවතී.

මෙම ගෙවිය යුතු විගණන ගාස්තු පිළිබඳව සොයා බලා ගිණුම් අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කර හිඟ විගණන ගාස්තු ගෙවීමට ක්‍රියා කළ යුතුය.

2018 දෙසැම්බර් 31 දින දක්වා ගෙවා පියවීමට කටයුතු කර නොතිබුණි.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

(අ) සීමෙන්ති නිෂ්පාදනය කර අලෙවි කිරීම සහ සීමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන, සංස්ථාවේ ප්‍රධාන අරමුණු වුවත්, පසුගිය යුධමය වාතාවරණයෙන් පසුව කන්කසන්තුරේ කම්හලෙහි සීමෙන්ති නිෂ්පාදනය නතර කර තිබුණි. ඒ අනුව පසුගිය කාලය තුළ සීමෙන්ති බැග් ආනයනය කර අලෙවිය සිදු කර තිබූ අතර, 2018 සැප්තැම්බර් 30 දිනෙන් පසුව සීමෙන්ති බැග් ආනයනය කර අලෙවියද නතර කර තිබුණි.

VRS වලින් පසුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු උපදෙස් අනුව පුහුණු සේවකයින් නොමැති වීම මත සීමෙන්ති ආනයනය නතර කර ඇත.

අමාත්‍ය මණ්ඩල සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය.

(ආ) සංස්ථාව 2018 වර්ෂයේදී සීමෙන්ති කණු නිෂ්පාදනය කර අලෙවි කිරීම මඟින් රු.2,480,000 ක අලෙවි ආදායමක් අපේක්ෂා කළද, වර්ෂය තුළ තත්‍ය අලෙවි ආදායම රු.579,569 ක් විය. ඒ අනුව සීමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ ප්‍රගතිය සියයට 23.4 ක් වූ අතර, 2018 වර්ෂය අවසානය වන විට කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදනය ද සම්පූර්ණයෙන්ම නතර කර තිබුණි.

VRS ක්‍රියාත්මක වීමෙන් පසුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු උපදෙස් අනුව කොන්ක්‍රීට් හා ආශ්‍රිත නිෂ්පාදන නතර කර ඇත.

අමාත්‍ය මණ්ඩල සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ උහන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>1967 ජූලි 12 දිනැති අංක 14756/7 දරන අති විශේෂ ගැසට් නිවේදනය සහ අංක 288 දරන ඔප්පුව මඟින් කොල්ලුපිටියේ පිහිටි පර්චස් 89.9 ක ඉඩම සංස්ථාවට හිමිවී තිබුණි. 2017 වර්ෂයේ තක්සේරු වාර්තා අනුව වටිනාකම රු.735,000,000 ක් වූ මෙම ඉඩම රාජ්‍ය බැංකුවකට උකස් කර ණය ලබාගෙන තිබූ අතර, සමාලෝචිත වර්ෂය අවසාන දිනට හිඟ ණය ශේෂය රු.97,700,000 ක් විය. ගාලු පාරට යාබදව පිහිටි මෙම ඉඩම ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිෂ්ක්‍රීය වත්කමක් ලෙස පැවතුණි.</p>	<p>මෙම ඉඩම වාහන නතර කර තැබීමට ආයතන 07 ක් සඳහා 2014 වර්ෂයේ සිටම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත කුලියට ලබාදී ඇත.</p>	<p>සංස්ථාව සතු වත්කම් වඩා ඵලදායී ආයෝජනයක යොදවා උපයන ආදායම් වැඩි කර ගැනීමටත් VRS සඳහා භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදල් උපදෙස් ප්‍රකාරව පියවීමටත් ක්‍රියා කළ යුතුය.</p>

3.5 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව, තාක්ෂණික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සංස්ථාවට අයත් අරුවක්කාලු ඉඩම, පෞද්ගලික සමාගමකට ලබාදී තිබුණි. මෙම තාක්ෂණික අධ්‍යයනය පිළිබඳව සංස්ථාව සහ පෞද්ගලික සමාගම අතර, ලිඛිත ගිවිසුමකට එළඹී නොතිබූ අතර, 2018 වර්ෂය සඳහා ඇමරිකානු ඩොලර් 20,000 ක් එනම්, රු.3,596,580 ක වටිනාකමක් සංස්ථාවට ලැබී තිබුණි.</p>	<p>පිළිගනිමු. මේ පිළිබඳව සොයා බලා ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.</p>	<p>පිළිතුර ප්‍රකාරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය හා ඊට අදාළ නව වෙනස්වීම් අනුව ක්‍රියා කළ යුතුය.</p>

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2016 ජූලි මාසයේදී ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර සංස්ථාවේ සේවකයන් විශ්‍රාම යැවීමෙන් පසුව සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ අභ්‍යන්තර විගණනය සඳහා කිසිම නිලධාරියෙකු සේවයේ යොදවා නොතිබූ අතර, වර්ෂය තුළ සංස්ථාවේ අභ්‍යන්තර විගණනයට අදාළව කිසිදු කාර්යයක් ඉටු කර නොතිබුණි.</p>	<p>මේ සඳහා සුදුසු නිලධාරියෙකු අනුයුක්ත කරන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.</p>	<p>ආයතනයේ ගිණුම් වර්ෂය තුළ සිදු කරන ගණුදෙනු අභ්‍යන්තර විගණනයට ලක් කිරීමට ක්‍රියා කළ යුතුය.</p>

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වැය විෂයයන් 07 කට අදාළව එකතු වටිනාකම රු.839,221 ක් අයවැය ඇස්තමේන්තු ඉක්මවා වියදම් දරා තිබූ අතර, අයවැයගත සහ සත්‍ය වියදම් අතර සියයට 31 සිට සියයට 271 ක් දක්වා විචලනයන් පැවතීම නිසා එය ඵලදායී කළමනාකරණකාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.</p>	<p>කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම අයවැයගත වියදමට වඩා කරන ලද සත්‍ය වියදම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.</p>	<p>නිර්දේශය පසුව අනුමැතිය ලබා ගත්තද, අයවැය ඇස්තමේන්තු අනුව මූල්‍ය කළමනාකරණය සිදු කර නොමැති අතර, අයවැය ඉලක්ක තුළ කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය.</p>

4.3 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව සංස්ථාව විසින් නිසියාකාරව දැනුවත් වී නොතිබීම හේතුවෙන් එහි කාර්යයන්ට සම්බන්ධ තිරසර සංවර්ධන අරමුණු, ඉලක්ක හා එම ඉලක්ක කරා ළඟා විය යුතු සන්ධිස්ථානයන්ද ඉලක්ක මත ළඟා වීම මැන බැලීම සඳහා වන දර්ශකයන්ද හඳුනා</p>	<p>පිළිගෙන ඇත.</p>	<p>තිරසාර සංවර්ධන අරමුණු අනුව ආයතනය ක්‍රියා කළ යුතුය.</p>

ගැනීමට කටයුතු කර
නොතිබුණි.

(ආ) තිරසාර සංවර්ධන ඉලක්ක පිළිගෙන ඇත.
කරා ළඟා වීම සඳහා ආයතනය
විසින් හඳුනාගත් කාර්යයන්
වාර්ෂික සැලැස්මට ඇතුළත්
කර නොතිබූ අතර, එම
කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය
වන මූල්‍ය ප්‍රතිපාදනයන්
වාර්ෂික අයවැයට ඇතුළත් කර
නොතිබුණි.

තිරසාර සංවර්ධන අරමුණු
අනුව ආයතනය ක්‍රියා කළ
යුතුය.